



**නිකුත් කළේ** සන්නිවේදන දෙපාර්තමේන්තුව  
**දිනය** 2023.01.31



## කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 ජනවාරි මාසයේ දී නවදුරටත් පහළ ගියේය

කොළඹ පාර්භෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)<sup>1</sup> වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 57.2හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 54.2 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේ දී අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 64.4හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 60.1 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 53.4හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 51.0 දක්වා පහළ ගියේය. 2023 ජනවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට 0.43ක් ලෙස වාර්තා විය. මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතමවල මිල ගණන් මාසිකව ඉහළ යෑම වන අතර, එම දායකත්වය පිළිවෙලින්, සියයට 0.23 ක් සහ සියයට 0.20ක් විය. නවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 46.4හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 49.6 දක්වා ඉහළ ගියේය. ආර්ථිකයේ යටිදැර උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 47.7හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 45.6 දක්වා පහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 34.6හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 37.6 දක්වා ඉහළ ගියේය.


ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සාර්ව ආර්ථික පුරෝකථන අනුව, දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් යටපත් වූ ඉල්ලුම් තත්ත්වයන්, දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වැඩිදියුණු වීම්, සහ අපේක්ෂිත ගෝලීය බලශක්ති සහ ආහාර මිල ගණන් ලිහිල් වීම හේතුවෙන් දේශීය මිල මට්ටම් පහළ යෑම මෙන්ම හිතකර සංඛ්‍යාතමය පදනම් බලපෑම හේතුවෙන් උද්ධමනයේ පහත වැටීමේ ප්‍රවණතාව 2023 වසර පුරා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, දේශීය බලශක්ති මිල ගණන් වල ඇති විය හැකි ඉහළ යෑම් හා ඒ ආශ්‍රිත ඇතිවිය හැකි පසු බලපෑම්, ගෝලීය බලශක්ති හා ආහාර මිල ගණන්වල පහළ යෑම දේශීය පාර්භෝගිකයන් වෙත සම්ප්‍රේෂණය වීමේදී ඇති විය හැකි ප්‍රමාද වීම් ආදිය හේතුවෙන් අපේක්ෂිත උද්ධමනය ඉහළ යෑමේ අවිනිශ්චිතතා ඇති විය හැක. එසේ නමුත්, මහජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වීම වැනි සාධක හේතුවෙන් උද්ධමන පීඩන අඩු විය හැකි අතර එමගින් අපේක්ෂිත උද්ධමනය පහළ යෑමේ අවිනිශ්චිතතා ඇති විය හැක.

උද්ධමනය	2022 දෙසැම්බර්	2023 ජනවාරි
දර්ශක අගය	243.2	244.3
මාසික වෙනස (%)	0.2	0.5
වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය (%)	57.2	54.2
වාර්ෂික සාමාන්‍ය උද්ධමනය (%)	46.4	49.6



<sup>1</sup> කොළඹ පාර්භෝගික මිල දර්ශකය (කො.පා.මි.ද., 2013=100), ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලබන අතර එමගින් කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල කුටුම්භ විසින් මිලදී ගන්නා ආහාර සහ සේවාවල මිලෙහි සාමාන්‍ය වෙනස්වීම් පෙන්නුම් කරනු ලබයි.  
<sup>2</sup> ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දළ දේශීය නිෂ්පාදනයේ ඇස්තමේන්තු කිහිප කිරීමත් සමගම මහ බැංකුව එහි මැදි කාලීන ආර්ථික පුරෝකථන කාර්තුමය පදනමින් සංශෝධනය කරයි. මෙහි පෙන්වා දී ඇති පුරෝකථන මගින් පවතින දත්ත සහ 2023 වසරේ ජනවාරි මාසයේ පුරෝකථන වාරයේ දී සිදු කරන ලද උපකල්පන හා විනිශ්චයන් පිළිබිඹු කෙරේ.

උප කාණ්ඩ අනුව කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය  
(වාර්ෂික ලක්ෂ්‍යමය ප්‍රතිශත වෙනස)



කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) හැසිරීම

වසර	මාසය	දර්ශක අගය				මාසික % වෙනස		වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස		වාර්ෂික සාමාන්‍ය % වෙනස	
		කො.පා.මි.ද.	කො.පා.මි.ද. (මූලික)	කො.පා.මි.ද.	කො.පා.මි.ද. (මූලික)	කො.පා.මි.ද.	කො.පා.මි.ද. (මූලික)	කො.පා.මි.ද.	කො.පා.මි.ද. (මූලික)	කො.පා.මි.ද.	කො.පා.මි.ද. (මූලික)
2022	ජනවාරි	158.4	154.1	2.4	1.9	14.2	9.9	6.9	5.0		
	පෙබරවාරි	160.1	155.7	1.1	1.0	15.1	10.9	7.9	5.7		
	මාර්තු	164.9	159.4	3.0	2.4	18.7	13.0	9.1	6.5		
	අප්‍රේල්	180.2	172.4	9.3	8.2	29.8	22.0	11.3	8.1		
	මැයි	195.2	182.9	8.3	6.1	39.1	28.4	14.2	10.2		
	ජූනි	220.2	200.2	12.8	9.5	54.6	39.9	18.4	13.3		
	ජූලි	230.1	208.0	4.5	3.9	60.8	44.3	23.1	16.7		
	අගෝස්තු	235.8	212.0	2.5	1.9	64.3	46.6	28.0	20.3		
	සැප්තැම්බර්	244.7	219.3	3.8	3.4	69.8	50.2	33.4	24.1		
	ඔක්තෝබර්	243.8	221.4	-0.4	1.0	66.0	49.7	38.3	27.8		
	නොවැම්බර්	242.6	223.2	-0.5	0.8	61.0	49.4	42.6	31.4		
	දෙසැම්බර්	243.2	223.4	0.2	0.1	57.2	47.7	46.4	34.6		
	2023	ජනවාරි	244.3	224.3	0.5	0.4	54.2	45.6	49.6	37.6	

මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව